


11 ගේනීය


විද්‍යාව



10. විද්‍යුත්  
උපකරණවල  
ජවය හා  
ගක්තිය - 02


# ගෙහ විද්‍යුත් පරිභාව

## ( Domestic Electric circuit )




# අපේ නිවසට කැපයෙන විදුලිය නිපදවෙන්නේ කෙසේ දී?

# අපේ නිවසට සැපයෙන විද්‍යාලිය නිපදවෙන්නේ කෙසේ ද?



04.

විවිධ තාක්ෂණික උපකුම  
හාවිතයෙන් ජාතික ජාලයට එකතු  
කරන විදුලිය ගෙහක්ලී භාවිතය  
කළුහා ත්, කර්මාන්ත කළුහා ත්  
යොදා ගනිය.




## i. ශ්‍රී ලංකා ජාතික විදුලි ජාලයට

( National electric grid )

වික් කරන විදුලිය

ලත්තාදහා සඳහා ගොදා ගන්නා

තුම තුනක් සඳහන් කරන්න.



- ගලා යන ජලයේ ගක්තිය යොදා ගැනීම  
( Energy of flowing water )


විවෘත සුංස්කී, ලක්ෂජාත, විකලෝධ්‍යා, බන්දෙන්ගල.....





- ගල් අගුරු දූහනයෙන්  
(By burning coal)


නොගෝන්වෙන්මෙයි




- ක්‍රිලගේ වාලක ගක්තියෙන්  
(Kinetic energy of wind)

හඩිබන්තොට, ප්‍රත්තාමල, බාම්පූරුස සිට තොරොච්චෝලයේ දක්වා මුහුදු නිසේ

කිසියම් ගක්තියක් හා විතයෙන් තැබුම් රෝගක් (Turbine) කරකවාගෙන ර්ව සම්බන්ධ කළ බිජිනමෝවක් (Dynamo) කරකැවීමෙන් විද්‍යාලිය උත්සාදනය කරනු ලබයි.



# මෙ ආකාරයට නිතදැවන්නේ ඉතසාවර්තක බාරාවක් (Alternating current -AC)




බලාගාරයකින් නිහඳවෙන විදුලි  
ධාරාවේ ඇමැඩියර් අගය ඉතා ඉහළ  
ගන්නා නිසා කමිෂ්ටේෂණයේ දී තාපය  
ලෙස හානි වේ.


මේ කදහා යොදන විසඳුම වන්නේ  
වෝල්ටීයතාවය ඉහළ නැංවීමය.

$$P = VI$$


## ii. බලාගාරයේ නිපදවන විදුලිය අධිකර පරිණාමක මගින් ඉහළ නංවන වේළ්ටීයනාවය කොපමතා දී?




### iii. අවකර පරිණාමක මගින් ජාල උපකොළවලදී කොසමතා වෝල්ටීයනාවයකට අවකරණය කරනු ලබයි ද?



#### iv. නිවස්වලට හා කර්මාන්ත සඳහා අවශ්‍ය විද්‍යාලිය ලැපනොලුවලදී කොහමත් ප්‍රමාණයකට අවකරණය කරනු ලබයි දු?




## v. නිවෙක්වලට සැපයෙන විදුලිය ප්‍රත්‍යාවර්තන සංඛ්‍යාතය ( Frequency ) කොහමත් දී?



vi. ගෙහක්ලී තරිජේෂනයට විදුලිය යොදා ගනු ලබන්නේ එකලා ලෙස දී? තෙකලා ලෙස දී?

එකලා Single phase




## කර්මාන්ත කඳුහා ගොදා ගනු ලබන්නේ....?

Three phase තෙකලා

415 V




## 02. රැහැන් දෙකකින් යුත් කේටා රැහැනක් (Supply Cable) මගින් නිවසට විදුලිය සපයයි.




නිවසට විදුලිය සපයයෙන කේටා රැහැන තුළ අඩංගු රැහැන් වර්ග දෙක හඳුන්වන නම් මොනවා ඇ?

i. නිවසට විදුලිය කෙතයන කේටා රැහැනේ අඩංගු වන රැහැන් වර්ග දෙක හඳුන්වන නම් මොනවා ද?



ii. ගෙහ විද්‍යුත් තරිත්තාගට සම්බන්ධ වූ විට අධිඛාරා තරිත්තා බිඳිනයෙන් විකන්ධි වන්නේ කුමන රැහැන ද?



### 03. විද්‍යුත් මිටරය ( Electric Meter ) විද්‍යුත් බල මණ්ඩලයට අයත් දේපලකි.



## i. විදුල් මීටරයෙන් ඉටුකෙරෙන කාර්යය කුමක් ද?



නිවෙසෙහි පරිභේෂනය වන විදුල්  
ප්‍රමාණය මැනීම

ii. පරිභේෂනය කරනු ලබන විදුලි ප්‍රමාණය මතින ඒකකය කුමක් ද?



කිලෝ වෝට් තැය - kW h

### iii. කිලෝ වොට් තැය එකක් යනු කොහමත් ප්‍රමාණයක් ඇ?

1000 W / 1 kW ක විදුලි උපකරණ තැයක  
කාලයක් ක්‍රියාත්මක වන විට වැයවන විදුලි  
ප්‍රමාණයයි.

1 kW h

04.

විද්‍යා මීටරයට හසුව ගෙහ විද්‍යුත් තරිත්‍යාට  
සම්බන්ධ කළ ඇති අනෙකුත් උපකරණ විද්‍යා  
පාරිභෝගිකයා සතු ය. පහත රුප මගින් දැක්වෙන  
උපකරණ හඳුන්වන නම ලියා එම උපකරණයෙන්  
ඉටුකර ගන හැකි ප්‍රයෝගනය සඳහන් කරන්න.

- වෙන්කරණය ( Isolator)
- මෙහි ඇති ද්‍රව්‍යඩැව ස්විච්ච් ලිවරය පහළට දැමීමෙන් සඡ්‍යුවේ සහ උදාසීන රිහැන් සමඟ ඇති සම්බන්ධතාවය තාවකාලිකව විකන්දි කළ හැකිය. අවශ්‍ය අවක්ෂාවක යළි සම්බන්ධ කළ හැකි ය.
- 30 A අධිකාරා පරිපථ බිඳීනයක් සේ දැක්‍රියා කරයි.



# ගේත් බාරා පරිභරී බිඳිනය (RCCB)

## Residual current circuit breaker

බාහිර ලෝහ ආවරණය කළින  
විද්‍යා උපකරණයක් තුළින් හෝ  
වෙනත් අයුරකින් භූගත වීමක දී  
පරිභරීය ක්වයෙනුයට විකන්ධි වේ.

මෙය ද ද්‍රීවිධුව ක්විවයකි.



# කිගිති පරිජාල් බිඳූනය ( MCB)

## Miniature circuit breaker

මෙහි දැක්වෙන බාරාවට වසා  
වැඩි බාරාවක් පරිජාලයේ ගළා  
ගියහොත්

උපකරණවලට හා රැහැන්වලට  
හානි කිදුවීම වළක්වමින් පරිජාලය  
ක්වයාංත්‍රිය ව විකන්ධ වේ.




## 05. මෙම උපකරණ නිවසේ තිබෙන්නේ පාර්ඩෝගික එකකය තුළය.




i. තාරිභේගික ඒකකය  
( Consumer unit) තුළ  
අනුලත් කර ඇති  
උපකරණ තුනක්  
සඳහන් කරන්න.

ශේෂ බාරා පරිපථ බිඳීනය



කිරීම් පරිපථ බිඳීනය

වෙන්කරණය



## ii. පහන් තරිජා ( Lamp circuits)

සඳහා කාමාන්සයෙන් යොදා  
ගැනෙන සිරිති තරිජා  
බිඳිනයකින් ගලා යන බාරාව  
කොහමත් ද?

**6 A**





## විලායක (Fuses)

තහන් තරිතරී කළුහා ගලා යා හැකි උපරිම බාරාව 5A විය.

## ii. කෙටෙන් පරිභරී ( Plug circuit)

සඳහා කාමාන්සයෙන් යොදා  
ගැනෙන සිරිති පරිභරී  
බිඳූනෙක ගලා යන බාරාව  
කොහමත් දී?

**13 A**






විලායක (Fuses)


කෙටෙනි තරිතල් කදුහා ගලා යා හැකි  
උපරිම බාරාව 15A විය



iii. විලායකවලට වඩා කිරීම් තරිත්ව බිඳීනය  
වඩාත් ජනත්‍ය ඇය ?




- විලායක දැවී ගිය විට කම්බි යොදා නැවත සකස් කළ යුතු අතර ඒ සඳහා කාලයක් ගතවේ.
- නමුත් MCB මගින් ඉක්මනින් පරිභාය නැවත සහ්ධි කළ හැකි ය.



- MCB මගින් නිවසට විශේෂීත වූ ආරක්ෂාවක් ලැබේ.

## v. පැරණි විලායක හෝ නුතන MCB යෙදිය ගුත්තේ කුමන රැහැන හරහා දී?


- සඡිට් රැහැන හරහා




06.

නිවසේ හා විවිධ ව්‍යුහ උපකරණ අවගස  
අවස්ථාවන්හි දී පරිභාශාව සම්බන්ධ කිරීමටත්,  
අනවගස අවස්ථාවල දී පරිභාශායෙන් ඉවත් කිරීමටත්  
යොදා ගනු ලබන්නේ විදුලි උපකරණයට සවි කොට ඇති  
පේනුව (Plug socket) ශේෂීය.

## i. කෙටෙනියට සම්බන්ධවන ජේනු ආකාර දෙක සඳහන් කරන්න.



- A,C, E, F= දෙකුරු ජේනු ( Two pin plugs)



- B, D, G, H, I, J, K, L, M, N

**තුන්කුරු තේනු (Three pin plugs)**

ii. දෙකුරු තේනුවක් සම්බන්ධ කරන උපකරණයක  
ඇති විශේෂත්වය කුමක් ද?

- උපකරණයේ බාහිර ආවරණය ලෝහමය  
නොවිය යුතු ය.
- විද්‍යුත් සන්නායක නොවිය යුතු ය.




### iii. උපකරණයේ බාහිර ආවරණය විද්‍යුත් කන්නායක නම්



අනිවාර්යයෙන්ම තුන්කුරු පේනුවක් කම්බන්ධ කළ යුතුම ය.

i. තුන්කුරු ජේනුවකට රැහැන් කම්බන්ඩ වහ ආකාරය රැසෙයේ දැක්වේ. එහි පහත කොටස් නම් කර ඇති අක්ෂරය ලියන්න.



a. ක්ෂේවී රැහැන - L

c. නුගත රැහැන - E

b. උදාසීන රැහැන - N

d. විලායකය - F

07. ගෙහා විද්‍යුත් තරිතලීයක කෙටෙනි සම්බන්ධ කිරීමේ දී දෙඳාකාරයකට සම්බන්ධ කරනු ලැබේ.

i. එහා / ආගේක පරිභාවලට කෙටෙනි සම්බන්ධ කිරීම

a. ජහන් තරිතලීයට කෙටෙනි සම්බන්ධ කරන්නේ නම් කොපමතා ධාරාවක් ගලා යා හැකි MCB සම්බන්ධ කළ හැකි දී?

i. තහන් / ආලේක පර්ශ්චවලට කෙටෙනි සම්බන්ධ ක්‍රිංචි


b. එක් සිරිති පරිපරා බිඳීනයකට සම්බන්ධ කළ  
හැකි උපරිම කෙටෙනි ගණාන කොටමතු දී?

දෙකයි


## i. ජහන් / ආලෝක පරිජ්‍යාවලට කෙටෙනි සම්බන්ධ ක්‍රියාවලිය

c. එම කෙටෙනිවලට වරක දී සම්බන්ධ කළ හැකි උපකරණ ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේ දී?

සම්බන්ධ කර ඇති පහන් හා  
උපකරණ තුළින් ගලා යා හැකි උපරිම බාරුව 6A ව වඩා අඩු වන සේ  
අවශ්‍ය උපකරණ සම්බන්ධ කළ හැකි  
ය.



## ii. වලුය පරිභරියක (Ring circuit) කෙටෙන් සල්බන්ධ කිරීම.



සංඝීවී L N E හැගත

ලදාසීන

## ii. වලය පරිභායක (Ring circuit) කෙටෙනි සම්බන්ධ කිරීම.

- a. වලය පරිභායක කෙටෙනි සම්බන්ධ කරන්නේ  
නම් කොපමතා බාරාවක් ගලා යා හැකි MCB  
සම්බන්ධ කළ හැකි දී?

13 A

## ii. වලුය පරිභවියක (Ring circuit) කෙටෙනි සම්බන්ධ කිරීම.

b. එම කෙටෙනිවලට වරක දී සම්බන්ධ කළ හැකි උපකරණ ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේ ද?



සම්බන්ධ කර ඇති පහන් හා උපකරණ තුළින් ගෙවා ගා හැකි උපරිම ධාරාව 13 A ට වඩා අඩු වන කේ.

**Don't overload and know the limit!**

$$5 + 5 + 3 = 13$$


AMP AMP AMP AMP


Four holes doesn't necessarily mean four plugs



## ii. වලුය පරිභරියක (Ring circuit) කෙටෙන් සම්බන්ධ කිරීම.

C. කෙටෙනියට සම්බන්ධ වන රැහැන් මොනවා දී?





ගෘහ විද්‍යුත් පරිජ්‍යකට වැළැය පරිජ්‍ය සම්බන්ධවන ආකාරය

## 08. ගහ විද්‍යුත් පරිපථයක ආරක්ෂක තුර්වේෂාය

- i. ගේඟ ධාරා පරිපථ බිඳිනයෙන් ( RCCB ) ලැබෙන ආරක්ෂාව කෙබඳ දැයි සරලව විස්තර කරන්න.

- ශ්‍රුද්ධ්‍යාලයෙකුට විදුලි කැර වැදිමක දී හෝ උපකරණයකට විදුලිය කාන්දුවීමක දී (Current leakage) හෝ පරිභථිය ස්වයංක්‍රිය ව විසන්ධි වීම. (Disconnect)
- විදුලිය ලුහුවන්වීමකින් (Short circuit) 30 A පමණ බාරාවක් ගෙවා ගිය හොත් පරිභථිය ස්වයංක්‍රිය ව විසන්ධි වීම.

ii. කිරිති පරිපථ බිඳිනයෙන් (MCB) ලැබෙන ආරක්ෂාව කෙබඳ දැයි සරලව විස්තර කරන්න.

- කිරිති පරිපථ බිඳිනයේ සඳහන් බාරාවට වසා වැඩි බාරාවක් ගළා ගිය විට පරිපථයේ ඇති උපකරණවලට හෝ රිහැන් වලට විය හැකි භානු වළක්වම් පරිපථය ක්වයාත්තිය ව විසන්ධි වීම.(Automatically OFF)

**09.** ගේෂ බාරා පරිජා බිඳිනය හෝ කිරිති පරිජා බිඳිනය ක්වයෙනුය ව විසන්ධි වූ විට යළි විදුලිය ක්රිඩිත කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ පියවර වශයෙන් ලියන්න.

- වෙන්කරණය ව්‍යවහාර කිරීම. (OFF)
- ගේෂ බාරා/කිරිති පරිජා බිඳිනයේ ලිවරය ඉහළ දැමීම.
- වෙන්කරණය සංවහන කිරීම. (ON)
- යළින් පරිජාය විසන්ධි වේ නම් පළපුරුදු විදුලි කාර්මිකයෙකුගේ සහාය ලබා ගැනීම.

## විදුලි අනතුරු අවම කර ගැනීම

10.

නිවසේ විදුලිය හා විනයේදී සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කළ යුතු සහ නොකළ යුතු ක්‍රියාමාර්ග ලැයිස්තුවක් පිළියෙළ කරන්න.  
විදුලියෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

i. විදුලි අනතුරු අවම කර ගැනීම සඳහා නොකළ යුතු දේ. (Should not do)

- උපකරණ සම්බන්ධ කිරීමේදී තෝනුවක් (Plug) නොමැතිව විදුලි රුහුණ් කෙටෙනියට (Plug socket) සම්බන්ධ කිරීම.
- සිරුර තෙම් ඇති විට කෙටෙනිවලට උපකරණ සම්බන්ධ කිරීම/ස්විච් දුමීම.

- අකුණු ගසන අවස්ථාවල දී විදුලි උපකරණ හාවිත කිරීම.
- වතුර මෝටරය (Water pump) , විදුලි ක්ත්‍රික්කය (Electric iron) වැනි උපකරණ ක්‍රියාත්මක කර වෙනත් කාර්යයකට යාම.

## ii. විදුල් අනතුරු අවම කර ගැනීම සඳහා කළ යුතු දේ. (Should do)

- පරිභාවලට ගැලුපෙන අගයෙන් යුතු සිරිති පරිභා බිඳින(MCB) / විලායක (Fuses) යෙදීම.
- විදුල් උපකරණ භාවිතයෙන් තසු තේශ්‍රුවලින් ගලවා තැබීම.
- කැස් බිඳි ගිය/ ගැලවුනු විදුල් රිහැන් හෝ ස්විච්/කෙටෙන් ඉවත්කර නව උපාංග සව් කිරීම.

- විදුලිය විසඟන්ධිවීමක් සිදු වූ විට ජේනු කෙටෙනි වලින් ගලවා දැමීම.
- දින කිහිපයකට වරක් ගේෂ ධාරා පරිපථ බිඳිනයේ (RCCB) පරික්ෂක බොත්තම ඔබා එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලීම.
- විදුලිය අමුත්වැඩියාවක් සිදු කිරීමේ දී වෙන්කරණයෙන් පරිපථ සියල්ල විසඟන්ධි කිරීම.
- ගේෂ ධාරා පරිපථ බිඳිනය විවෘත (OFF) වූ විට නිවැරදි ක්‍රමවේදු අනුගමනය කරමින් සංවෘත (ON) කිරීම.

## 11. නිවසේ පරිභේෂනය වන විදුලි ප්‍රමාණය ගණනය කිරීම

විදුලි පරිභේෂනය සම්බන්ධ ගැටලු  
කිහිපයක් විසඳුම්.

- ii. නිවසේ පරිභේදනය වන විද්‍යාලි ප්‍රමාණය ගණනය කිරීම යොදා ගත හැකි ප්‍රකාශනයක් ලියන්න.

$$\text{වැය වන } \text{kW h ගණන} = \frac{\text{වොට් ගණන}}{1000} \times \text{පැය ගණන}$$

(01).

- a. 100 W ක සූත්‍රිකා පහනක් දිනකට වැය හයක කාලයක් දැල්වා තබූ විට දිනකට වැය වන විද්‍යුත් ගක්ති ප්‍රමාණය කොහමත් දී? දින 30 ක මාසයක් සඳහා වැය වන වැය වන  $kWh$  ප්‍රමාණය ගණනය කරන්න.

## 100 W පහන කඳහා වැය වන kW h ප්‍රමාණය ගණන කිරීම.

- වොට් ගණන = 100 W
- කාලය = ජැය 06

$$\begin{aligned}
 \text{වැය වන kW h ගණන} &= \frac{\text{වොට් ගණන} \times \text{ජැය ගණන}}{1000} \\
 &= \frac{100 \text{ W} \times 6 \text{ h}}{1000} \\
 &= 0.6 \text{ kW h} \\
 \text{දින } 30 \text{ ක් කඳහා} &= 0.6 \times 30
 \end{aligned}$$

වැය වන kW h ප්‍රමාණය = 18 kW h

b. 100 W කුත්‍රිකා පහන වෙනුවට කමාන ආලෝක ප්‍රමාණයක් ලබා ගත හැකි 20 W ක LED පහනක් දිනකට පැය හයක කාලයක් දැල්වා තිබුනේ හම් දිනකට වැය වන කිලෝ වෝට් පැය ප්‍රමාණය කොහමතා ද? දින 30 ක මාසයක දී වැය වන කිලෝ වෝට් පැය සංඛ්‍යාව දූ ගණනය කරන්න.

## 20 W තහන කඳහා වැය වන kW h ප්‍රමාණය ගණනය කිරීම.

• වැය වන kW h ගණන = ?

• වොට් ගණන = 20 W

• කාලය = ජැය 06

$$\text{වැය වන kW h ගණන} = \frac{\text{වොට් ගණන} \times \text{ජැය ගණන}}{1000}$$

$$= \frac{20 \text{ W} \times 6 \text{ h}}{1000}$$

$$= 0.12 \text{ kW h}$$

$$\text{දින } 30 \text{ ක් කඳහා} = 0.12 \text{ kW h} \times 30$$

වැය වන kW h ප්‍රමාණය = 3.6 kW h

c. 100 W ක කුතුකා පහන වෙනුවට සමාන  
ඇලෝකය ලබා ගැනීම කදාහා 20 W LED  
පහනක් හාවත කළේ නම් මසකදී ඉතිරි කර ගත  
හැකි විදුලි ඒකක ගණන (කිලෝ වෝට් තැය)  
කොහමත් දී?

**iii. මාසයක දී ඉතිරි කර ගත හැකි kW h ප්‍රමාණය ගනුනාය කිරීම.**

100 W පහනට වැය වූ  $\text{kW h}$  ප්‍රමාණය = 18  $\text{kW h}$

20 W පහනට වැය වූ  $\text{kW h}$  ප්‍රමාණය = 3.6  $\text{kW h}$

ඉතිරි ගත හැකි  $\text{kW h}$  ප්‍රමාණය =  $18 \text{ kW h} - 3.6 \text{ kW h}$   
 $= 14.4 \text{ kW h}$

d. විදුලි ඒකකයක් කඳහා රැකියල් 12 ක මුදලක් අයකරడී නම් LED පහන හාවිත කිරීම නිසා මසක දී ඉතිරි කර ගත හැකි මුදල කොහමනා ද?

ඉතිරි ගත හැකි මුදල =  $kW\ h$  තැය ගණන  $\times$  ඒකකයක මිල

$$= 14.4\ kW\ h \times 12\ LKR$$

$$= 172.80\ LKR$$

## 02. 60 W කුත්‍රිකා තහනක් වෙනුවට සමාන

ආලෝකය ලබා දෙන 10 W LED තහනක් දිනකට  
පැය 10 ක් හාවිත කළේ නම් ද විදුලි ඒකකයක්  
සඳහා මිල රුපියල් 12 ක් ද වූයේ නම් දින 30 ක  
මසක දී ඉතිරි කර ගත හැකි මුදල කොහමනු ද?

**i. 60 W ක සූත්‍රිකා පහන කදාහා වැය වන kW h ප්‍රමාණය ගණනය කිරීම.**

- වොට් ගණන = 60 W
- කාලය = ජැය 10

$$\text{වැය වන kW h ගණන} = \frac{\text{වොට් ගණන} \times \text{ජැය ගණන}}{1000}$$

$$= \frac{60 \text{ W} \times 10 \text{ h}}{1000}$$

$$= 0.6 \text{ kW h}$$

$$\text{දින } 30 \text{ ක් කදාහා} = 0.6 \times 30$$

වැය වන kW h ප්‍රමාණය = 18 kW h

## ii. 10 W ක LED පහන කළුනා වැය වන kW h ප්‍රමාණය ගණනය කිරීම.

- වැය වන kW h ගණන = ? වොට් ගණන = 10 W  
කාලය = ජැය 10

$$\text{වැය වන kW h ගණන} = \frac{\text{වොට් ගණන} \times \text{ජැය ගණන}}{1000}$$

$$= \frac{10 \text{ W} \times 10 \text{ h}}{1000}$$

$$= 0.1 \text{ kW h}$$

$$\text{දින } 30 \text{ ක් කළුනා} = 0.1 \times 30$$

**වැය වන kW h ප්‍රමාණය = 3 kW h**

**iii. මාසයක දී ඉතිරි කර ගත හැකි kW h ප්‍රමාණය ගණනය කිරීම.**

$$60 \text{ W} \text{ ජනනට වැය වූ } \text{kW h} \text{ ප්‍රමාණය} = 18 \text{ kW h}$$

$$10 \text{ W} \text{ ජනනට වැය වූ } \text{kW h} \text{ ප්‍රමාණය} = 3 \text{ kW h}$$

$$\begin{aligned} \text{ඉතිරි ගත හැකි kW h ප්‍රමාණය} &= 18 \text{ kW h} - 3 \text{ kW h} \\ &= 15 \text{ kW h} \end{aligned}$$

$$\begin{aligned} \text{ඉතිරි ගත හැකි මුදල} &= 15 \times 12.00 \\ &= 180.00 \text{ LKR} \end{aligned}$$

## ඔබේ, දැන් මට ප්‍රඩීවන් ! Yes, I Can !

- ගෙන විද්‍යාත් පරිභරියක උපාධන නම් කිරීවට
- පරිභරි සටහනක් භාවිතයෙන් විදුලි උපාධන පරිභරියට සම්බන්ධ වී ඇති ආකාරය දැක්වීවට
- අධිකාරී පරිභරි ලිඛිතයෙන් ඉටුකෙනෙන කාර්යය සංඝුව විස්තර කිරීවට
- විදුලි ලිඛිතයෙන් ඉටුකෙනෙන කාර්යය සංඝුව විස්තර කිරීවට
- චෙන්කංතායෙන් ඉටුකෙනෙන කාර්යය සංඝුව විස්තර කිරීවට

- යේස ධාරා පරිජලී ලිඳුනයෙන් ඉටුකෙරේන කාර්යය සංලුව විස්තර කිරීමට
- සියලිනි පරිජලී ලිඳුනයෙන් ඉටුකෙරේන කාර්යය සංලුව විස්තර කිරීමට
- නාවිතයේ පතන්නා ජේතු ව්‍යුහ දෙක නම් කිරීමට
- කෙටෙනියක හා ජේතුවක සංඝී, උදාසීනා හා තුළනා බැඳෙන් සල්බන්ධ කිරීමට හා සල්බන්ධ කළන ආකාරය සටහනකින් ඇරඟු දැක්වීමට

- වලුය පරිඛවීය සටහනක් ඝාචිතයෙන් ඇරඟ දැක්වීමට
- ගෘහ විද්‍යුත් පරිඛවීයක ඇති ආභක්ෂක පූර්වෝච්‍යන් සඳහන් කිරීමට
- කිලෝ ලොට් තැයක් යනු කොටසන් ප්‍රාථමික දැයි සභාව විස්තර කිරීමට
- විද්‍යුත් ඔක්ති පරිඛෝච්‍යනය වන ප්‍රාථමික ආග්‍රිත ගැටළු විසඳීමට

ඇහත ප්‍රකාශ නිවැරදි නම් ✓ ලකුණා ද වැරදි නම් ✗ ලකුණා ද යොදුන්න.

01. ශේෂ බාරා පරිපථ බිඳිනය තුළින් 30A ට වඩා වැඩි බාරාවක් ගලා ගිය විට විදුලිය විස්තර කිරීමෙහි වේ.
02. විදුලි ඒකකයක් ලෙස හඳුන්වෙන්නේ කිලෝ වොට් පැය එකකි.
03. දින කිහිපයකට වතාවක් අධි බාරා පරිපථ බිඳිනයේ ඇති පරික්ෂා බොත්තම ක්‍රියාත්මක කර බැලිය යුතු ය.
04. වලය පරිපථයකට හූගන රැහැන සම්බන්ධ කළ යුතු ය.
05. වෙන්කරණය ද්වී දැව ක්විච් වය කි.


## සුංස්ක්‍රීත වචන යොදා හිස්තැන් ප්‍රරචන්න.

01. විදුලියෙන් කමාන ආලේකයක් ලබා ගැනීමේ දී අඩුම විදුලියක් වැය වන පහන් වර්ගය  
**LED පහන** ..... වේ.
  
02. 40 W කුත්‍රිකා පහනක් මිනින්තු 10 ක් හා 40 W CFL පහනක් මිනින්තු 15 ක කාලයක් දැල්වා තබුවිට වැඩි විදුලි ප්‍රමාණයක් වැය වන්නේ  
**40.W.CFL** ..... පහන කළුහා ය.

03. උපකරණයේ බාහිර ආවරණය ලෝහ නම් විදුලිය සම්බන්ධ කර ගැනීමට කෙටෙනියට සම්බන්ධ කළ යුත්තේ...**තුන් කුරු**... ජේනුවක් මගිනි.
04. ජාතික විදුලි බල පද්ධතියෙන් ලබාදෙන විදුලියෙහි විහව අන්තරය .....**230 V**..... වන අතර සංඛ්‍යාතය .....**50 Hz**.....වේ.


05. කේටා රැහැන තුළ අඩංගු වන රැහැන් දෙක ....**ක්‍රිඩ්ටි**.... සහ ....**ලදාකීන**..... ලෙස හඳුන්වයි.

06. රැකගේ ආකාරයට 6A කෙටෙනියකට උපකරණ කම්බන්ඩ කර ඇති තේනුවලට කම්බන්ඩ උපකරණ තුළින් ගෙවා ගිය හැකි උපරිම ධාරාව .....**6A**.....කි.



## විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය - 02

### ගුරු ගෙදරින් වීඩියෝ ලෙස බැඳීමට



O/L - Grade 11 - Science (විද්‍යාව) -  
විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය ...

5.2K views · 1 year ago  
NATIONAL INSTITUTE OF EDUCATION

Like 95      Dislike 2      Share      Download      Save



Channel NIE  
231K subscribers

SUBSCRIBED



භාව විද්‍යුත් උපකරණ  
(Domestic Electric circuit)

සාමාන්‍ය පෙළ - විද්‍යාව

55:17

O/L - Grade 11 - Science (විද්‍යාව)  
- විද්‍යුත් උපකරණවල ජවය හා  
ගක්තිය 02 - Lesson 15...  
[www.youtube.com](http://www.youtube.com)

<https://youtu.be/4vykGDX2gGo>

20:36 //

සබඳිය (Link)  
හාවිතා කරන්න.

# විද්‍යාත් උපකරණවල ජවය හා ගක්තිය පුනරික්ෂණය

## ගුරු ගෙදරින් වීඩියෝ ලෙස බැඳීමට



O/L – Grade 11 – Science (විද්‍යාව)  
විද්‍යාත් උපකරණවල ජවය හා ගක්තිය ...

1.9K views · 1 year ago

NATIONAL INSTITUTE OF EDUCATION

Like  
29

Dislike  
2

Share


Download

Save



Channel NIE  
231K subscribers

SUBSCRIBED



සබඳිය (Link)  
හාවිතා කරන්න.

## විද්‍යුත් උපකරණවල ජවය හා ගක්තිය - 02

